

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ත්‍රිකුණාමලය නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥා පනතේ (255 අධිකාරිය) 181(1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ත්‍රිකුණාමලය නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලබමි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව

විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්වීම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානාධිකාරයෙන්, ව්‍යාප්ත ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්වීම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැස්වීම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ නේවාසිකාගාරයේ අනවරෙන් පදිංචි වූවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබූ නමුත් මූල්‍ය ප්‍රකාශනවල අසම්භාව්‍ය බැරකම් අනාවරණය කිරීමක් සිදුකර නොතිබුණි.	ප්‍රවර්තන වර්ෂයේ අවසන් ගිණුම්වල මෙම නඩු දෙකට අදාළව අසම්භාව්‍ය බැරකම්වල ගැලපීම් කිරීමට පියවර ගනු ලබන බව.	අසම්භාව්‍ය බැරකම් අනාවරණය කර සඳහා වෙන් කිරීම් සිදුකළ යුතුය.
(ආ) නැගෙනහිර පළාත්, පළාත් පාලන ආයතන සඳහා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත පිළිගෙන නොතිබූ නමුත් සමාලෝචිත වර්ෂයේ රු. 64,927,707කට ක්ෂය කිරීම් සිදුකර මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර තිබුණි.	මෙම සභාව ප්‍රවර්තන වර්ෂයේ මහානගර සභාවක් ලෙස ශ්‍රේණි උසස් කිරීමට නියමිත බැවින් මහානගර සභා ක්‍රමවේදය අනුව ක්ෂය කිරීම් අවසන් ගිණුම්වල සිදු කරනු ලබන බව.	රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිත පිළිගන්නා තෙක් පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිවයන්ට අනුකූලව ගිණුම් පිළියෙල කළ යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු. 60,583,861ක සම්ප්‍රවින අරමුදල් හා ස්ථාවර වත්කම් ගිණුම් විෂයන් 06කට අදාළ සනාථ කළ හැකි සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් සතුටුදායක පරිදි පරීක්ෂා කිරීමට නොහැකි විය.	අදාළ තොරතුරු ලබාගෙන ආදායමට මාරුකිරීමට පියවර ගනු ලබන බව.	වත්කම්වලට අදාළ සාක්ෂි ලබාගැනීමට හා ලේඛන පවත්වාගෙන යාමට පියවර ගතයුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි, කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571 (1), (2), (3)	කොන්ත්‍රාත්කරුවන්ට ආපසු ගෙවිය යුතු කල් ඉකුත් වූ රු. 99,127,351ක් සම්බන්ධයෙන් සුදුසු පියවර ගෙන නොතිබුණි.	තැන්පතු ලේඛනයේ ඇති රැඳවුම් මුදල් පරීක්ෂා කර කටයුතු සිදු කරනු ලබන බව.	කල් ඉකුත් වූ තැන්පතු හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්ම වූ ආදායම රු. 25,716,258 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ වියදම් ඉක්මවූ ආදායම රු. 59,152,235 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභාව විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
(i) වරිපනම් හා බදු	රු. 42,950,000	රු. 141,889,982	රු. 43,704,548	රු. 98,185,435	රු. 39,105,000	රු. 143,594,750	රු. 45,418,121	රු. 98,176,629	
(ii) කුලී	37,600,000	99,049,486	29,314,884	69,734,602	32,320,000	83,764,504	29,818,993	53,945,511	
(iii) බලපත්‍ර ගාස්තු	24,352,000	29,277,358	22,736,968	6,540,391	18,783,460	23,504,203	22,736,968	767,235	
(iv) වෙනත් ආදායම්	42,640,000	161,949,964	91,633,082	70,316,882	17,423,000	172,415,963	92,113,921	80,302,042	
(v) එකතුව	<u>147,542,000</u>	<u>432,166,790</u>	<u>187,389,482</u>	<u>244,777,310</u>	<u>107,631,460</u>	<u>423,279,420</u>	<u>190,088,003</u>	<u>233,191,417</u>	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට පැවැති හිඟහිටි දේපළ බදු එකතුව රු. 95,964,004 ක් අයකිරීමට සභාව විසින් නිසි කටයුතු කර නොතිබුණි.	මුළු හිඟමුදලින් 2024 වර්ෂය හා පෙර වර්ෂවලට අදාළව රු. 6,420,221 ක් 2025 වර්ෂ අවසාන වන විට අයකර ඇත. නොගෙවූ අයගෙන් හිඟමුදල් අයකිරීමට කටයුතු කරමින් පවතින බව.	හිඟහිටි දේපළ බදු කඩිනමින් අයකර ගැනීමට පියවර ගත යුතුය.
(ආ) කුලී (i) කඩකුලී නගර සභාවට අයත් ව්‍යාපාරික ස්ථාන 328 ක් සඳහා වන හිඟකුලී එකතුව රු. 56,032,168ක් පසුගිය වර්ෂ 13 ක සිට අයකිරීමට කටයුතු කර නොතිබුණි.	නගර සභා කඩකාමර හිඟමුදලින් 2024 සහ 2025 වර්ෂ සඳහා රු. 1,447,568ක් අයකර ඇත. තවද, දීර්ඝ කාලයක සිට හිඟ ඇති බදුකුලී කරුවන්ගෙන් හිඟ අයකිරීමට විශේෂ අවධානය යොමු කරමින් පවතින බව.	හිඟ කඩකුලී අයකිරීමට කඩිනමින් නිසි පියවර ගත යුතුය.

(ii) රජයේ නිලධාරීන්ගේ නිවාස කුලී

සමාලෝචිත වර්ෂයේ අවසානයට රජයේ නිවාස කුලී වර්ෂ 10කට අධික හිඟ නිවාස කුලී රජයේ නිවාස 43ක් භාවිතා කළ කාලයක සිට පැවැත එන බැවින් අයකිරීමට සෑම නිලධාරීන්ගෙන් අයවිය යුතු නිවාස විශේෂ අවධානය යොමු කර ඇති අතර පියවරක්ම ගත යුතුය. කුලී එකතුව රු. 1,102,906ක් පසුගිය අයකළ නොහැකි වූ විට එය අත්හැර වර්ෂ 10කට අධික කාලයක සිට පැවැත ඇතීමට කටයුතු කරන බව. එන නමුත් අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

නගර සභා ආඥා පනතේ 4 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) නගර සභා සතු රක්ෂණය නොකරන ලද Pickup වාහනයක් 2023 ජනවාරි 12 දින අනතුරට ලක් වී තිබූ නමුත් අදාළ අනතුර සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව ප්‍රාරම්භක වාර්තා සහ අවසන් වාර්තා සකස් කර විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	එම අනතුර පිළිබඳව පොලීසියට වාර්තා කර ඇත. සම්පූර්ණ විමර්ශන වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බව.	නඩු සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගෙන විගණකාධිපතිවරයාට වාර්තා කිරීමට පියවර ගත යුතුය.
(ආ) නගර සභා පාලනයට අයත් හින්දු සුසාන භූමියේ ආදාහන කටයුතු සඳහා භාවිතා කර තිබුණු වටිනාකම හඳුනා නොගත් ජීව වායු (Gas slinder) 06ක් සහ වෙනත් වත්කම් 2023 වර්ෂයේ සොරකම් කර තිබූ නමුත් මේ දක්වා විමර්ශන සිදුකර වාර්තාකර නොතිබුණි.	Gas Cylinder සොරකම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශන වාර්තාව ලැබූ පසු පාඩු පිළිබඳ ක්‍රියාමාර්ග ගෙන මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කරන බව.	සොරකම සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගතයුතුය.

3.2 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා නගර සභාව විසින් රු. 31,969,002ක් ඉන්ධන සඳහා වැය කර තිබූ අතර සභාව විසින් පරිහරණය කරන වාහන 40ක් සඳහා දෛනික ධාවන සටහන් පවත්වා නොතිබුණි. තවද ඉන්ධන පරිභෝජන පරීක්ෂාවද ආදිය සිදුකර නොතිබුණි. ඒ අනුව ඉන්ධන වියදම්වල නිවැරදිතාව තහවුරු කළ නොහැකි අතර වාහන භාවිතය පිළිබඳ විධිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන්ද අනුගමනය කර නොතිබුණි.	වර්තමානයේ භාවිතයේ පවතින වාහන 13කට ඉන්ධන පරීක්ෂාව සිදු කර ඇත. අනෙකුත් වාහනවලට ත් සිදුකිරීමට කටයුතු කෙරේ. එසේම, දෛනික ධාවන සටහන් යාවත්කාලීන කරමින් පවතින බව.	භාවිතයේ පවතින වාහන සඳහා ඉන්ධන පරීක්ෂාව සිදු කළ යුතු අතර දෛනික ධාවන සටහන් යාවත්කාලීන කිරීමට පියවර ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රෝහල් අපද්‍රව්‍ය පිළිස්සීම සඳහා සවිකරන ලද රු. 5,695,830ක් වටිනා යන්ත්‍රය 2018 වර්ෂයේ සිට භාවිතා නොකර තිබීම හේතුවෙන් වර්තමානය වන විට මෙම යන්ත්‍රය මුළුමනින්ම භාවිතා කළ නොහැකි තත්ත්වයට පත්ව තිබුණි.	සභාවේ අදහස් දැක්වීම අදාළ යන්ත්‍රය ආර්ථික වශයෙන් ඵලදායී නොවන බැවින් එය අපහරණය කිරීමට කටයුතු කරමින් පවතින බව .	නිර්දේශය යන්ත්‍ර සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) මධ්‍යම වෙළෙඳපොළ ගොඩනැගිලි කඩකාමර සංකීර්ණයේ ඇති කඩකාමර 48ක් 2009 වසරේ සිට සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් නිෂ්කාර්යව පැවතුණු අතර එම කඩකාමර සංකීර්ණය කුලියට ලබාදීමට හෝ ඵලදායීව උපයෝජනය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	ඉදිරි කාලයේ එම කඩකාමර වෙනත් වෙළෙඳපොළ නොවන කඩකාමර ලෙස බදු දීමට පියවර ගනිමින් පවතින බව.	කඩකාමර සංකීර්ණය කුලියට ලබාදීමට සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ ලේකම් සහ ගණකාධිකාරී තනතුරු වසර 07කට වැඩි කාලයක සිට පුරප්පාඩුව පැවැති නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන් පත්කර නොතිබුණි.	තෘතීයික මට්ටමේ සේවකයින් 85කට ස්ථිර පත්වීම් ලබාදී ඇත. අනෙකුත් පුරප්පාඩු පිරවීමට කටයුතු කරමින් පවතින බව.	සේවක පුරප්පාඩු පිරවීමට අදාළ කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 තිරසර සංවර්ධන ඉලක්ක

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සංවර්ධන ඉලක්ක හතරක් හඳුනාගෙන ඇති අතර, සම්පත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිත කිරීමෙන් ළඟා කර ගත හැකි වෙනත් අරමුණු හඳුනාගෙන ඒවා භෞතිකව ළඟා කර ගත හැකි ලෙස සැලැස්මක් සකස් කර නොතිබුණි.	2018 අප්‍රේල් 23 දිනැති අංක වි.ලේ.පොදු/2018/61 දරන චක්‍රලේඛය ප්‍රකාරව, 2030 වන විට ළඟා කර යුතු තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයක් සකස් කිරීමට අවධානය යොමු කරන බව.	චක්‍රලේඛය ප්‍රකාරව තිරසර සංවර්ධන අරමුණු ලඟාකර ගැනීමට සුදුසු පියවර ගත යුතුය.